

අධ්‍යක්ෂ ජනරාල් } දුරකථන අංක
 011-2695255
 Telephone Nos.
 Director-General } ෆැක්ස්
 011-2696250
 Fax



මගේ අංකය }
 எனது இல. }
 My No. }
 මගේ අංකය }
 உமது இல. }
 Your No. }

E mail : arch@diamond.lanka.net
 Web site : www.archaeology.gov.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
தொல்லியல் திணைக்களம்
DEPARTMENT OF ARCHAEOLOGY

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
 இலங்கை சனநாயக சோசலிசக் குடியரசு
 Government of the Democratic Socialist Republic of Sri Lanka

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 7.
 சேர் மாக்கஸ் பர்ணாந்து மாவத்தை.
 கொழும்பு 7.
 Sir Marcus Fernando Mawatha,
 Colombo 7.
 දිනය }
 திகதி }
 Date }

විදුලි පණිවුඩ } පුරාවිද්.
 தந்தி } புராவித்
 Telegrams } Puravid.

.....

ජාතික පුරාවිද්‍යා සමුළුව - 2018 සඳහා සාරාංශ පත්‍රිකා කැඳවීම

අප දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික පුරාවිද්‍යා සමුළුව 2018 වර්ෂයේ දී ද පැවැත්වීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව කාරුණිකව දන්වා සිටිමි.

ඒ අනුව උක්ත සමුළුව සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ආධුනික හා ප්‍රවීණ පර්යේෂකයින්, විද්වතුන්ගෙන් සාරාංශ පත්‍රිකා (Abstract) කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති අතර, පහත සඳහන් පරිදි එම සාරාංශ පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බව වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.

- මාතෘකාව - පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හෝ ඒ සම්බන්ධ විෂයන්ට පමණක් සීමාවිය යුතු පර්යේෂණ අගයෙන් ඉහළ මට්ටමක පවතින මාතෘකාවක් යටතේ විය යුතුය.
- අයදුම් කිරීම සඳහා සුදුසුකම්
 - ✓ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශ නියෝජනය කරන සියලුම නිලධාරීන්
 - ✓ විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යාව හා ඉතිහාසය අධ්‍යයනාංශවල, මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යයනාංශය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්යවරුන්
 - ✓ ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල පුරාවිද්‍යා විෂයයට අදාළ නිලධාරීන් හා විද්වතුන්
 - ✓ පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සහ පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයින්
 - ✓ පුරාවිද්‍යාව සහ ඒ හා සම්බන්ධිත විෂයයන්ට අදාළ උපාධිධාරීන් හා පශ්චාත් උපාධිලාභීන් යනාදීන්ට ද මේ සඳහා සලකා බැලීමට පත්‍රිකා ඉදිරිපත් කළ හැක.
 - ✓ පුරාවිද්‍යා සභාවේ අධිසාමාජිකයින් විසින් සහතික කරනු ලබන දේශන පත්‍රිකා ද සලකා බැලීම සඳහා සුදුසුකම් ලබයි.
- සාරාංශවල කර්තෘත්වය
 - ✓ කර්තෘන් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් කර්තෘත්වය දරණ සාරාංශ හෝ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී එක් එක් සමකර්තෘවරයාගේ ශාස්ත්‍රීය විශේෂඥතාව සඳහන් කර එවිය යුතුයි. සාරාංශ පත්‍රිකා පිළිගැනීමේ දී ඒ ඒ කර්තෘවරයාගේ දායකත්වය පත්‍රිකාවෙන් පිළිබිඹුවන ආකාරය වෙත අවධානය යොමු කර ඇත. එසේ පිළිබිඹු නොවන අවස්ථා එම සාරාංශය/පත්‍රිකාව ප්‍රතික්ෂේප වීමට හේතුවක් වේ.
- පත්‍රිකා යොමු කළ යුතු ආකාරය
 - ✓ සාරාංශ පත්‍රිකාව වචන 250 කට නොවැඩි විය යුතුය.

- ✓ A4 කඩදාසියක එක් පසෙක සාරාංශ පත්‍රිකාව එවිය යුතු අතර, අනෙක් පස කර්තෘ/සමකර්තෘන් පිළිබඳ (Profile) එවිය යුතුය.
- ✓ ඔබ ඉදිරිපත් කරන සාරාංශ පත්‍රිකාව උපරිම මුද්‍රා පද (Keywords) 05 කින් දැක්විය යුතුය.
- ✓ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම අදාළව සාරාංශ පත්‍රිකා ඉදිරිපත් කළ හැක.
- ✓ එක් අයෙකුට ඉදිරිපත් කළ හැකි උපරිම පත්‍රිකා ප්‍රමාණය දෙකකි (02).
- ✓ සාරාංශ පත්‍රිකාව සමූහයක් විසින් ඉදිරිපත් කරන විට දී අදාළ කණ්ඩායමේ සියලු දෙනා විසින් ඔවුන්ගේ කැමැත්ත සහතික කර එවිය යුතුයි. (එසේ නොවන පත්‍රිකා භාර ගනු නොලැබේ.)

• සාරාංශ පත්‍රිකාව තෝරා ගැනීම සහ භාර ගැනීම

- ✓ සාරාංශ පත්‍රිකා 2018 පෙබරවාරි 15 දිනට හෝ එදිනට ප්‍රථම පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට (email) එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
- ✓ විද්‍යුත් ලිපිනයට (email) - arch.promotion2017@gmail.com
- ✓ ලිපිනය - ජේ.ඩී. විජේතිලක
වැ.බ. අධ්‍යක්ෂ (ප්‍රවර්ධන)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත
කොළඹ 07
- ✓ ඔබ විසින් සාරාංශ පත්‍රිකාව එවන ලද බව පහත දුරකථන අංකය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී දිල්හානි දිල්රුක්මිකා මහත්මිය අමතා දන්වන ලෙස වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.

011-2688326 / 011-2665882

• සාරාංශ පත්‍රිකාව තෝරා ගැනීම

මෙම කටයුත්ත විද්වත් මණ්ඩලයක් මගින් සිදු වන අතර, තෝරාගත් සාරාංශ පත්‍රිකා වෙනුවෙන් පමණක් පත්‍රිකා කැඳවනු ලැබේ. ඔබගේ සාරාංශ පත්‍රිකාව තෝරාගැනීම පිළිබඳව අවසන් තීරණය ඒ සඳහා පත් කරන විද්වත් මණ්ඩලය සතුවේ. 2018 පෙබරවාරි මස අවසන් සතිය හෝ 2018 මාර්තු මස මුල් සතිය ඇතුළත ඔබගේ සාරාංශ පත්‍රිකාව තෝරාගත් බව දැනුම් දීමටත් සම්පූර්ණ පත්‍රිකාව කැඳවීමටත් කටයුතු කරනු ලැබේ. 2018 අප්‍රේල් මස මුල් සතිය වන විට සම්පූර්ණ පත්‍රිකාව කැඳවා අවසන් කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ද වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි. ජාතික පුරාවිද්‍යා සමුළුව - 2018 පිළිබඳ සියලු වැඩසටහන් හා කාල රාමු මේ වනවිට සකස් කර ඇති අතර ප්‍රමාද වී ලැබෙන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.

ඒ අනුව උක්ත සඳහන් පරිදි ඔබගේ/ඔබ ආයතනයේ විද්වතුන්/ ඔබ ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ද වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.

මහාචාර්ය පී.බී. මණ්ඩාවල
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්